

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට වත්කම් හා වගකීම් ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම්/ ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිත යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ

අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රාවණයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මත භරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ප්‍රාදේශීය සභාවට අයත් ගොඩනැගිලි 03 ක් ඉදිකර තිබුණු ඉඩම් කැබලි 03 ක වටිනාකම තක්සේරු කර දේපළ, පිරිසත හා උපකරණ යටතේ ගිණුම්ගත කර නොතිබුණි.	එම ඉඩම් වටිනාකම් තක්සේරු කර 2025 අවසන් ගිණුම පිළියෙල කිරීමේදී ගිණුම්ගත කරන බව.	සභාවට අයත් සියලුම දේපළ, පිරිසත හා උපකරණ ගිණුම්ගත කළ යුතුය.
(ආ) මුදල් ප්‍රවාහ ප්‍රකාශයෙහි ආයෝජන ක්‍රියාකාරකම් යටතේ 2024 වර්ෂය තුළදී දේපළ, පිරිසත හා උපකරණ මිලදී ගැනීම් ලෙස රු.78,846,770 ක් දක්වා තිබුණු නමුත් දේපළ, පිරිසත උපකරණ උප ලේඛනයෙහි රු.83,010,037 ක් දක්වා තිබීම හේතුවෙන් මුදල් ප්‍රවාහ ප්‍රකාශය තුළ රු.4,163,267 ක් අඩුවෙන් දක්වා තිබුණි.	මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කිරීමේදී මෙම කරුණු පිළිබඳ අවධානය යොමු කරන බව.	නිවැරදි වටිනාකම දැක්විය යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) විටී පහන් තොග ලේඛනය අනුව 2024 දෙසැම්බර් 31 දිනට ඉතිරි විටී පහන් තොගයේ වටිනාකම රු.268,450 ක් වුවත් එදිනට පිළියෙල කර තිබුණු ශේෂ පිරික්සුමෙහි එම වටිනාකම රු.222,060 ක් වූයෙන් රු.46,390 ක වෙනසක් පැවතුණි.	විටී පහන් ලේඛනය නිවැරදිව නඩත්තු කිරීමට කටයුතු කරන බව.	අනුරූපී වාර්තා උපලේඛන සමඟ සැසඳා නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) 2024 දෙසැම්බර් 31 දිනට අයවිය යුතු සේවක ණය ශේෂය තුළ ඇතුළත් වර්ෂ 16 ක පමණ කාලයක සිට අයනොවී පවතින සේවක ණය ශේෂවල එකතු වටිනාකම රු.371,566 ක් ලෙස දක්වා තිබුණද, අයනොවී පවතින සේවක ණය උපලේඛනය අනුව එම වටිනාකම රු.160,922 ක් වූයෙන් රු. 210,644 ක වෙනසක් පැවතුණි.	සේවක ණය ලේඛනය හා උප ලේඛනය පරීක්ෂා කර නිවැරදිව යාවත්කාලීන කිරීමට කටයුතු කරන බව.	අනුරූපී වාර්තා උපලේඛන සමඟ සැසඳා නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1988 ප්‍රාදේශීය සභා (මූල්‍ය පරිපාලන) රීති (I) 5 (6) රීතිය	නියමිත කාල සීමාව තුලදී ප්‍රාදේශීය සභාව වෙත අයවිය යුතු රු.51,638,631 ක් වූ සියළු ආදායම් හා වෙනත් ගාස්තු එකතු කර ගැනීමට කටයුතු කර නොතිබුණි.	සියළු ආදායම් හා වෙනත් ගාස්තු නියමිත කාල සීමාව තුලදී අය කර ගැනීමට අවශ්‍ය මෙහෙයවීම් සිදුකරන බව.	ප්‍රාදේශීය සභා මූල්‍ය පරිපාලන රීති අනුව කටයුතු කළ යුතුය.
(ආ) (II) 218 රීතිය	සභාව සතු සියළු ඉඩම් හා ගොඩනැගිලි වර්ෂයකට වරක් සමීක්ෂණය කර නොතිබුණි.	සභාව සතු සියළු ඉඩම් හා ගොඩනැගිලි වර්ෂයකට වරක් සමීක්ෂණය කිරීමට අදාළ විෂයය නිලධාරීන්ට උපදෙස් ලබා දීමට කටයුතු කරන බව.	-එම-

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ වියදම ඉක්මවූ අයහාරය රු.6,497,815 ක් වූ අතර ඊට ප්‍රතිරූපීව ඉකුත් වර්ෂයේ අයහාරය ඉක්මවූ වියදම රු.699,149 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2024					2023				
	ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
(i)	වරිපනම් හා බදු	රු. 3,524,750	රු. 3,919,936	රු. 3,496,348	රු. 1,171,985	රු. 3,068,000	රු. 4,374,187	රු. 4,294,437	රු. 794,834
(ii)	කුලී	11,726,797	9,035,978	9,018,978	538,520	9,148,384	7,187,603	7,274,603	1,470,809
(iii)	බලපත්‍ර ගාස්තු	1,298,350	991,875	901,175	434,750	1,242,200	1,192,300	2,856,400	381,450
(iv)	වෙනත් ආදායම්	35,083,500	35,723,912		49,491,126	37,810,917	27,066,643	22,781,237	30,229,344
		<u>51,633,397</u>	<u>49,671,701</u>	<u>13,416,501</u>	<u>51,636,381</u>	<u>51,269,501</u>	<u>39,820,733</u>	<u>37,206,677</u>	<u>32,876,437</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් හා බදු		
(i) ප්‍රාදේශීය සභා පනතේ 134 (1) වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දියුණු කළ ප්‍රදේශ හඳුනාගෙන ගැසට් කර වරිපනම් පැනවීම සඳහා කටයුතු කර නොතිබුණි.	මෙම වර්ෂයේදී ඉදිරි කටයුතු සිදු කරන බව.	වරිපනම් පැනවීම සිදුකර අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ii) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට හිඟ ව්‍යාපාර බදු රු.683,350 ක්ද, කර්මාන්ත බදු රු.53,250 ක්ද හා ආදායම් බදු රු.203,985 ක්ද අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු කරන බව.	හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) කුලී		
2024 දෙසැම්බර් 31 දිනට මස් කඩ සහ සතිපොල බදුදීම වෙනුවෙන් ලැබිය යුතු රු.486,520 ක් අයකරගෙන නොතිබුණි.	හිඟ මුදල් අයකර ගැනීමට නඩු පවරා ඇති බව.	හිඟ කුලී අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ඇ) වෙනත් ආදායම්		
(i) දැන්වීම් පුවරු වෙනුවෙන් අයවිය යුතු රු.410,000 ක් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වනවිට අයකරගෙන නොතිබුණි.	හිඟ දැන්වීම් පුවරු ගාස්තු අයකර ගැනීමට කටයුතු කරන බව.	හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ii) පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් ලැබිය යුතුව තිබූ උසාවි දඩ රු.6,109,060 ක් හා මුද්දර ගාස්තු රු.27,382,066 ක් අයකරගෙන නොතිබුණි.	අයකර ගැනීමට කටයුතු සිදුකරන බව.	හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව පහත කරුණු නිරීක්ෂණය විය.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ප්‍රාදේශීය සභා පනතේ 126 වගන්තිය යටතේ ප්‍රධාන කාරණා 30 ක් ඉටු කිරීම සඳහා අතුරු ව්‍යවස්ථා පැනවිය හැකිව තිබූ නමුත් 2024 දෙසැම්බර් 31 දින වනවිටත් එම කාරණා වෙනුවෙන් අතුරු ව්‍යවස්ථා පනවා නොතිබුණි.	මේ සම්බන්ධව ඉදිරි කටයුතු සිදුකරන බව.	අතුරු ව්‍යවස්ථා පනවා ගැනීමට කටයුතු කළ යුතු ය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ප්‍රාදේශීය සභාවට පවතින ඉඩම් 26 ක් සහ සභා බල ප්‍රදේශයේ සුසාන භූමි 86 ක් ප්‍රාදේශීය ලේකම් සතුව පැවති නමුත් එම වත්කම් ප්‍රාදේශීය සභා පනතේ 127 හා 128 වගන්ති ප්‍රකාරව සභාව වෙත පවරා ගෙන නොතිබුණි.	ඉඩම් හා සුසාන භූමි පවරා ගැනීම් සඳහා ඉදිරි කටයුතු සිදුකරමින් පවතින බව.	ප්‍රාදේශීය සභා පනත අනුව කටයුතු කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය අවසානයට පැවති අයවිය යුතු සේවක ණය ශේෂවල එකතුව වූ රු.1,903,940 ක් අතරින් වර්ෂ 16 ක සිට පැවත එන රු. 371,566 ක ණය ශේෂ විය. මෙම ණය ශේෂ අයකර ගැනීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	අදහස් දක්වා නොමැත.	හිඟ සේවක ණය අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3.3 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාවේ සමස්ත ආදායම රැස්කිරීමේ කාර්යසාධනය, හිඟ ආදායම් ණයගැති ශේෂ අයකර ගැනීම, වාර්තාකරණය දුර්වල මට්ටමක පැවතීම සහ කළමනාකරණයේ නිසි අධීක්ෂණයක් නොතිබීම හේතුවෙන් වර්ෂ 09 කට ආසන්න කාලයක සිට පැවත එන හිඟ ආදායම් ශේෂවල එකතු වටිනාකම රු.2,738,483 ක් ප්‍රාදේශීය සභා පනතේ 182 වගන්තියට අනුකූල නොවන පරිදි 2024 වර්ෂය තුළදී කපා හැරීමට කටයුතු කර තිබුණි.	පරිපාලන කමිටුව වෙත ඉදිරිපත් කර ලබා ගත් තීරණය අනුව මෙම හිඟ මුදල් නිවැරදි කිරීම සිදුකර ඇති බව.	හිඟ ආදායම් කපා හැරීමේදී ප්‍රාදේශීය සභා පනත අනුව කටයුතු කළ යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2024 දෙසැම්බර් 31 දිනට සභාවේ අනුමත කාර්ය මණ්ඩලය තුළ තනතුරු 04 කට අදාළව නිලධාරීන් 10 කගේ අතිරික්තයක් ද තනතුරු 08 කට අදාළව නිලධාරීන් 10 කගේ ඌනතාවයක් ද පැවතුණි.	සේවක පුරප්පාඩු සම්පූර්ණ කර දෙන මෙන් පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් පළාත් රාජ්‍ය කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇති බව.	අනුමත කාර්ය මණ්ඩල සංයුතිය තුළ බඳවා ගැනීමට කටයුතු කළ යුතුය.

(ආ)	1994 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා වූ කාලපරිච්ඡේදය තුළ ප්‍රාදේශීය සභාවේ සේවය සඳහා පැමිණි නිලධාරීන් 18 දෙනෙකු වර්ෂ 07 සිට වර්ෂ 20 දක්වා කාලයක් ස්ථාන මාරුවීමකින් තොරව ප්‍රාදේශීය සභාවේ රාජකාරී ඉටු කරමින් පැවතුණි.	අදහස් දක්වා නොමැත	වාර්ෂිකව ස්ථාන මාරු ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට කටයුතු කළ යුතුය.
-----	---	-------------------	--

3.5 වාහන පද්ධතිය කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2016 දෙසැම්බර් 29 දිනැති අංක 30/2016 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයෙහි 3.1 ඡේදය ප්‍රකාරව ප්‍රාදේශීය සභාව සතු වාහන 14 ක් සම්බන්ධයෙන් ඉන්ධන පරීක්ෂාවක් සිදුකර නොතිබුණි.	කඩිනමෙන් ඉන්ධන පරීක්ෂාවක් සිදුකිරීමට කටයුතු සිදුකරන බව.	රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව කටයුතු කළ යුතුය.
(ආ) 2018 මාර්තු 19 දිනැති අංක 01/2018 දරන භාණ්ඩාගාර ලේකම්ගේ වත්කම් කළමනාකරණ චක්‍රලේඛයේ 02 (ආ) ඡේදය පරිදි හා 2015 ජූලි 10 දිනැති අංක 02/2015 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය මගින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් භාවිතයෙන් ඉවත්කර වසර 01 සිට වසර 14 කට අධික කාලයක් ගතවී තිබුණු වාහන 10 ක් අපහරණය කිරීමට ප්‍රාදේශීය සභාව විසින් 2024 වර්ෂයේදී ද කටයුතු කර නොතිබුණි.	වාහන අපහරණය කිරීමට අදාළව 2024 ජූනි 05 දිනැතිව යාන්ත්‍රික ඉන්ජිනේරු වාර්තාව ලබා ගෙන ඇති බව.	භාණ්ඩාගාර ලේකම්ගේ වත්කම් කළමනාකරණ චක්‍රලේඛය හා රාජ්‍ය මුදල් චක්‍රලේඛය අනුව කටයුතු කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව විසින් පනවා තිබූ අතුරු ව්‍යවස්ථා අනුව ඉටු කළ යුතුව තිබූ කර්තව්‍යන් වෙනුවෙන් සමාලෝචිත වර්ෂය සඳහා ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.	ඉදිරියේදී ක්‍රියාකාරී සැලැස්මට අනුව කටයුතු කරන බව.	වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කළ යුතුය.

4.2 පාරිසරික ගැටලු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
දිරාපත් නොවන සන අපද්‍රව්‍ය කොටස් බේල් කිරීම සිදුකරන අපද්‍රව්‍ය සම්පීඩන යන්ත්‍රය 2023 වර්ෂයේදී සිට අක්‍රීය පැවති නමුත් එම යන්ත්‍රය අලුත්වැඩියා කර නොමැතිවීම නිසා පොලිතින් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම අවිධිමත් ලෙස සිදුකරමින් තිබුණි.	අපද්‍රව්‍ය සම්පීඩන යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට කටයුතු සිදුකරමින් පවතින බව.	කසළ කළමනාකරණය විධිමත්ව සිදු කළ යුතුය.

4.3 තිරසර සංවර්ධන ඉලක්ක

විගණන නිරීක්ෂණය

සභාව විසින් තිරසර සංවර්ධන අරමුණු හා ඉලක්ක හඳුනාගෙන තිබුණද ඒවා ගැනීම සඳහා නියාමනයක් සිදු වී නොමැති හෙයින් ඒ සඳහා දර්ශක හඳුනාගෙන නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

තිරසර සංවර්ධන අරමුණු හා ඉලක්ක ලඟා කර ගැනීමට අවශ්‍ය කටයුතු ඉදිරියේදී සිදු කරන බව.

නිර්දේශය

තිරසර සංවර්ධන අරමුණු හා ඉලක්ක ලඟා කර ගැනීම සම්බන්ධ නියාමනයක් සිදු කළ යුතුය.